

CA



THE INSTITUTE OF
CHARTERED ACCOUNTANTS
OF SRI LANKA

SUGGESTED SOLUTIONS

**KE1 – Financial Accounting & Reporting
Fundamentals**

සැප්තැම්බර් 2018

1 වන කොටස

පිළිතුරු 01

1.1

ඉගෙනුම් වලය: 1.1.1
පිටු අංක: 22-23
නිවැරදි පිළිතුර : D

1.2

ඉගෙනුම් වලය: 1.1.5
පිටු අංක: 15
නිවැරදි පිළිතුර : D

1.3

ඉගෙනුම් වලය: 1.1.6
පිටු අංක: 8-10 අතිරේක අධ්‍යයන උපකාරකය
නිවැරදි පිළිතුර : B

1.4

ඉගෙනුම් වලය: 1.2.9
පිටු අංක: 44-45
නිවැරදි පිළිතුර : D

1.5

ඉගෙනුම් වලය: 4.4.1
පිටු අංක: 674-675
නිවැරදි පිළිතුර : D

1.6

ඉගෙනුම් වලය: 4.5.4
පිටු අංක: 524-531
නිවැරදි පිළිතුර : C

1.7

ඉගෙනුම් වලය: 4.6.4
පිටු අංක: 478
නිවැරදි පිළිතුර : D

1.8

ඉගෙනුම් වලය: 4.10.1
පිටු අංක: 612-613
නිවැරදි පිළිතුර : A

1.9

ඉගෙනුම් වලය: 4.11.1
පිටු අංක: 625-626
නිවැරදි පිළිතුර : A

1.10

ඉගෙනුම් වලය: 4.12.2
පිටු අංක: 648
නිවැරදි පිළිතුර : B

(2 x 10 = මුළු ලකුණු 20)

පිළිතුරු 02

2.1

ඉගෙනුම් ඵලය: 1.1.3
පිටු අංක: 25, අතිරේක අධ්‍යයන උපකාරකය 6-8
<ul style="list-style-type: none">- ආර්ථික සාධක - උදා: විදේශ විනිමය අනුපාතවල ප්‍රවණතාවය.- දේශපාලනික සාධක - උදා: අපනයන වෙළඳාම සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රභවත්වය, පවතින දිරිදීමනා ආදිය.- තාක්ෂණික සාධක - භාවිත තාක්ෂණය සහ තාක්ෂණයේ සිදුවන සංවර්ධනයන්.- සාමාජික සාධක - පරිසර උෂ්ණය

2.2

ඉගෙනුම් ඵලය: 1.1.4
පිටු අංක: 16 - 17
<p>රජය - අයිතිකරු වශයෙන්, තම අංශය පවත්වාගෙන යාම සඳහා ආදායම ප්‍රමාණවත්වේ ද යන්න පිළිබඳ සහ ජනතාවගේ (commuters) තෘප්තිමත්භාවයේ මට්ටම පිළිබඳ දැනුවත්වීමට අවශ්‍ය වේ.</p> <p>සාමාන්‍ය මහජනතාව - පාරිභෝගිකයින් වශයෙන්, ඔවුන් ගෙවන ගාස්තටට සර්ලන ලෙස තෘප්තිමත් පහසුකම් හිමිවේ ද යන්න සහ නිසිවෙලාවට සේවා සපයන්නේ ද යන්න පිළිබඳ දැනුවත්වීමට අවශ්‍ය වේ.</p> <p>සේවකයන් - ඔවුන්ට ගෙවන ප්‍රතිලාභවල (remuneration) සපයා ඇත පහසුකම්වල ප්‍රමාණවත්භාවය පිළිබඳ දැනගැනීමට අවශ්‍ය වේ.</p> <p>සැපයුම්කරුවන් - ඔවුන්ට ලැබියයුතු දෑ ගෙවීමට ඇති හැකියාව පිළිබඳ දැනගැනීමට අවශ්‍ය වේ.</p> <p>බැංකුකරුවන් - ණය ආපසු ගෙවීමට ඇති හැකියාව දැන ගැනීමට අවශ්‍ය වේ.</p>

2.3

ඉගෙනුම් ඵලය: 1.2.1

පිටු අංක: 16 අතිරේක අධ්‍යයන උපකාරකය

තොරතුරු භාවිතා කරන්නන්ට අස්තිත්වයේ දැවැන්තභාවය සහ නුබුන්වත්භාවය පිළිබඳ තක්සේරු කිරීමට සහයවීම සඳහා අස්තිත්වයේ ආර්ථික සම්පත් සහ ඒවාට අදාළ හිමිකම් කීම් (claims) (එනම් මූල්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු මෙන්ම එය අතිරේක මූල්‍යනය සඳහා ද අවශ්‍යවේ).

සිය ආර්ථික සම්පත් භාවිතයෙන්, අස්තිත්වය විසින් නිපදවා ඇති/උපදවා ඇති ප්‍රතිලාභය තේරුම්ගැනීම සඳහා, තොරතුරු භාවිතා කරන්නන්ට, වාර්තා කරන අස්තිත්වයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ තොරතුරු අවශ්‍ය වේ. මෙය, කළමනාකරණය විසින් කොතරම් කාර්යක්ෂම ලෙස හා ඵලදාය ලෙස අස්තිත්වයේ සම්පත් භාවිතා කර තිබේ ද යන්න පිළිබඳ පෙන්වුම්කරන දර්ශනයක් වන අතර, එය අනාගත ප්‍රතිලාභ ප්‍රයෝජනවත් වේ.

අනාගත ශුද්ධ මුදල් ගලා එම් ජනනය කිරීමට අස්තිත්වයට ඇති ශක්‍යතාවය තක්සේරු කිරීම සඳහා යම් කාලසීමාවක් තුළ වාර්තා කරන අස්තිත්වයේ මුදල් ප්‍රවාහයන් පිළිබඳ තොරතුරු ද, භාවිතා කරන්නන්ට ප්‍රයෝජනවත් වන අතර එමගින් අස්තිත්වයේ මෙහෙයුම් පිළිබඳව වඩාත් හොඳ අවබෝධයක්, භාවිතා කරන්නන්ට ලබා දේ.

2.4

ඉගෙනුම් ඵලය: 2.2.1

පිටු අංක: 70-77

	මූලාශ්‍ර ලියවිල්ල	ප්‍රාථමික පොත
(i)	තැන්පතු පත්‍රිකාව	මුදල් පොත / බැංකු පොත
(ii)	විකුණුම් ඉන්වොයිසිය	දෛනික විකුණුම් පොත/විකුණුම් ජර්නලය
(iii)	මූල්‍ය කල්බඳු ගිවිසුම	පොදු ජ් නලය

2.5

ඉගෙනුම් ඵලය: 2.2.3

පිටු අංක: 108-109

ද්විත්ව සටහන් ක්‍රමය සහ ගිණුම්කරණය තුළ එහි කාර්යභාරය.

සෑම ගනුදෙනුවකටම සමාන එහෙත් ප්‍රතිවිරුද්ධ බලපෑමක් ඇත යන අදහස පදනම් කරගනිමින් ද්විත්ව සටහන් ක්‍රමය ගොඩනැග ඇත. (ද්විත්ව බලපෑම)

ඒ අනුව, ගිණුම්කරණයේ දී සෑම මූල්‍ය ගනුදෙනුවකම හර සටහනක් ලෙස සහ ඊට සමාන එහෙත් ප්‍රතිවිරුද්ධ බැර සටහනක් ලෙස, ලෙජර් ගිණුම්වල ඇතුළත් කළ යුතුය. එනමින්, සෑම ගනුදෙනුවකම දෙවරක් වාර්තා කරන අතර, එම නිසා සෑම හර ශේෂයක්ම බැර ශේෂයකින් තුලනය වේ.

2.6

ඉගෙනුම් වලය: 2.5.2		
පිටු අංක: 348-359		
(i)	රක්ෂණ වියදම් අවිනිශ්චිත ගිණුම (මහනැරැණු රක්ෂණ වියදම වාර්තා කිරීම)	හර රු. 52,000 බැර රු. 52,000
(ii)	අලෙවිකරණ වියදම් විකුණුම් (වැරදියට වාර්තාකළ අලෙවිකරණ වියදම් නිවැරදි කිරීම)	හර රු. 30,000 බැර රු. 30,000
(iii)	විකුණුම් වෙළඳ ණයගැතියෝ/ණයගැති පාලන ගිණුම (වැරදියට වාර්තාකළ විකුණුම් නිවැරදි කිරීම)	හර රු. 90,000 බැර රු. 90,000

2.7

ඉගෙනුම් වලය: 4.8.2
පිටු අංක: 567
<p>මූල්‍ය කල්බදු</p> <ul style="list-style-type: none"> අවුරුදු 7 ක් වන කල්බදු කාලසීමාව, යන්ත්‍රයේ වලදායී ජීවිත කාලයෙන් බහුතරයක් සඳහා වේ. රු. මිලියන 14.6 වන අවම කල්බදු ගෙවීම්වල වර්තමාන අගය, දළ වශයෙන් ආරම්භයේ දී වත්කම් සාධාරණ වටිනාකම වන රු. මිලියන 14.55 ට දළ වශයෙන් සමාන වේ. කල්බදු වත්කම විශේෂිත ලෙස දක්වා ඇත. ඒ අනුව ප්‍රධාන වෙනස්කම් සිදු කිරීමකින් තොරව කල් බදු ගැණුම්කරුට භාවිතා කළ හැකිය. <p>එම නිසා LKAS 17 ට අනුව මෙම කල්බදුක මූල්‍ය කල්බදුක ලෙස වර්ගීකරණය කළ හැකිය.</p>

2.8

ඉගෙනුම් වලය: 2.3.4
පිටු අංක: 134-135
<ul style="list-style-type: none"> විකුණුම් ලෙජරය. ලැබිය යුතු ලෙජරය. තොග මොඩියුලය. පොදු ලෙජරය කාර්ය පිරිවැයකරණය මොඩියුලය. වාර්තා උත්පාදනය කිරීම.

2.9

ඉගෙනුම් ඵලය: 4.9.4	
පිටු අංක: 595	
(i)	බදු අයකළහැකි භාවකාලික වෙනස්කම් බදු අරමුණු සඳහා දැනටමත් පිරිවැය අඩුකර ඇති නිසාවෙන්, ධාරණ වටිනාකම සඳහා ක්ෂය වීම්, අනාගත කාලවලදී බද්දට යටත්වනු ඇත.
(ii)	බදු අඩු කළහැකි භාවකාලික වෙනස්කම් ප්‍රතිලාභයන් ගෙවූ විට, සී/ස ඇල්ෆා (පොද්) සමාගමට අනාගත කාලවලදී බදු අයකළ හැකි ලාභ/අලාභ ගණනයේදී විශ්‍රාම ප්‍රතිලාභ පිරිවැය අඩුකරගත හැක.

2.10

ඉගෙනුම් ඵලය: 3.5	
පිටු අංක: 347-352	
	රු.
විකුණුම්	44,000
දළ ලාභය (20%)	(8,800)
විකුණුම් පිරිවැය	35,200
ආරම්භක තොග	6,000
ඵකතු කළා : ගැනුම්	40,000
අවසාන තොග	-
විකුණුම් හා විනාශ කළ භාණ්ඩ වල පිරිවැය	46,000
නැති වූ භාණ්ඩ වල පිරිවැය (46,000 - 35,200)	10,800

(මුළු ලකුණු 30)

2 කොටස

පිළිතුර 03

ඉගෙනුම් වලය: 2.6

පිටු අංක: 284 - 313

(a)

ගෙවිය යුතු ලෙජරයේ තනි පුද්ගල ගිණුම්වල මුළු ශේෂය නිවැරදි කිරීමේ ප්‍රකාශනය.

		රු.
ගැලපුම්වලට පෙර මුළු එකතුව		1,235,340
එකතු කළා:		
වාර්තා නොකළ ගැනුම්	156,000	
අගරු වෙක්පත්	87,660	
වට්ටම වාර්තා කිරීමේ දී සිදු වූ වරද	<u>5,000</u>	<u>248,660</u>
		<u>1,484,000</u>

(b)

නිවැරදි කරන ලද ගෙවිය යුතු පාලන ගිණුම

		රු.
ගැලපුම් කිරීමට පෙර ශේෂය		1,540,000
එකතු කළා:		
වාර්තා නොකළ ගැනුම්	156,000	
ප්‍රමාද ගෙවීම් සඳහා වන පොලී වියදම	<u>46,500</u>	
		202,500
අඩු කළා:		
නොමිලේ දෙන ලද නියැදි	77,000	
නියමිත කාලයට පෙර කරන ලද පියවීම් මත වට්ටම්	56,500	
ගැනුම් ආපසු යැවීම්	35,000	
ගෙවිය යුතු දෑ වාර්තා කිරීමේ දී සිදු වූ වරද	<u>90,000</u>	<u>(258,500)</u>
		<u>1,484,000</u>

(c) පාලන ගිණුම් පවත්වා ගැනීමට හේතු:

- නිවැරදි භාවය තහවුරු කරගැනීමට.
- සංඛ්‍යාවන් උපුටාගැනීම සරල කිරීමට සහ ඊට උපකාරී වීමට.
- අභ්‍යන්තර පරීක්ෂා කිරීම් සැපයීම.
- දෛනිකව/සතිපතා/මාසපතා පාලන ගිණුම්වල වාර්තා කිරීමේ දී වැරදි සිදු වූ ස්ථානය හඳුනා ගැනීමට පහසුවක් ඇති කිරීම.

පිළිතුර 04

ඉගෙනුම් වලය: 3.6, 2.7
පිටු අංක: 268-281,720-758

(a)

	රු.
ජංගම වත්කම්	
මුදල	2,000
වෙළඳ ලැබිය යුතු දෑ	25,000
තොග	46,000
කෙටි කාලීන ආයෝජන	<u>10,000</u>
	<u>83,000</u>
ජංගම වගකීම්	
වෙළඳ ගෙවිය යුතු දෑ	19,000
උපවිභව වියදම්	<u>3,000</u>
	<u>22,000</u>
(i) ජංගම අනුපාතය	
ජංගම වත්කම්	3.77
ජංගම වගකීම්	
(ii) ක්ෂණික අනුපාතය	
ජංගම වත්කම් - තොගය	1.68
ජංගම වගකීම්	
(iii) ණයගැති වකතු කිරීමේ කාලය	
වෙළඳ ලැබිය යුතු දෑ X 365	දින 41
ණයට විකුණුම්	
(iv) ණයනිම් ගෙවීම් කාලය	
වෙළඳ ගෙවිය යුතු දෑ X 365	දින 55
ණයට ගැනුම්	

(b)

මුදල් පොතෙහි ගැලපුම්	
	රු. '000
ගැලපුම් කිරීමට පෙර බැංකුවේ ශේෂය	80,000
එකතු කළා:	
මුදල් තීරුවට වැරදි ලෙස සිදුකළ හර කිරීම්	5,000
වාර්තා නොකළ තැන්පතු	<u>1,000</u>
	86,000
අඩු කළා:	
වැරදි ලෙස වාර්තාකළ චෙක්පත් මගින් ගෙවීම්	<u>900</u>
සංශෝධිත මුදල් පොතේ ශේෂය	<u>85,100</u>

බැංකු සැසඳුම් ප්‍රකාශනය	
	රු. '000
සංශෝධිත මුදල් පොත අනුව ශේෂය	85,100
එකතු කළා:	
නිකුත් කළ නමුත් ඉදිරිපත් නොකළ චෙක්පත්	10,000
අඩු කළා:	
තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත්	<u>1,700</u>
බැංකු ප්‍රකාශනය අනුව ශේෂය	<u>93,400</u>

(මුළු ලකුණු 10)

පිළිතුර 05

ඉගෙනුම් වලය: 4.13, 4.2
පිටු අංක: 707-713,532-564

- (a) මූල්‍ය සමාගම්වලට හෝ මහජනතාවට ඇල්මක් ඇති මූල්‍ය සමාගම් වලට, මෙම ප්‍රමිතිය අදාළ නොවන බව, කුඩා සහ මධ්‍ය පරිමාණ අස්තීත්වයක් සඳහා වන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියෙහි විෂය පථය විශේෂයෙන්ම සඳහන් කරන අතර, ඒ අනුව කුඩා සහ මධ්‍ය පරිමාණ අස්තීත්වයක් සඳහා වන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිය අදාළ නොවන අතර සම්පූර්ණ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතිය අදාළ වේ.
- (b) (i) කුඩා සහ මධ්‍ය පරිමාණ අස්තීත්වයක් සඳහා වන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියෙහි ඇතුළත්ව නොමැති, සම්පූර්ණ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතියෙහි ඇතුළත්ව ඇති විකල්ප දෙකක් වන්නේ:
- අස්භාෂ්‍ය වත්කම් සඳහා වූ ප්‍රත්‍යාගණන ආකාරය.
 - ආයෝජන දේපළ සඳහා වූ පිරිවැය සහ සාධාරණ අගය ආකාරීන් අතරින් තෝරාගැනීම.
 - රාජ්‍ය ප්‍රධාන සඳහා වූ විකල්පයන්.
- (ii) කුඩා සහ මධ්‍ය පරිමාණ අස්තීත්වයක් සඳහා වන ශ්‍රී ලංකා මූල්‍ය ගිණුම්කරණ ප්‍රමිතිය යටතේ ඇති කර ඇති සරල කිරීම්.
පර්යේෂණ සහ සංවර්ධන වියදම් සඳහා ගිණුම්කරණය: වියදමක් ලෙස සැලකිය යුතුයි.

(c)

	රු. මිලියන	
31.03.2017 දින ප්‍රත්‍යාගණන අගය	3.6	
අඩු කළා: ධාරණ අගය	(3.0)	
ප්‍රත්‍යාගණන අතිරික්තය	0.6	31.3.2017 දින ප්‍රත්‍යාගණන සංවිච්චි ගිණුමට බැර කර ඇත.
<u>31.03.2018 දිනෙන් අවසන් වන වර්ෂයට</u>		
01.04.2017 දින ප්‍රත්‍යාගණන අගය	3.6	
31.03.2018 දිනෙන් අවසන් වර්ෂය සඳහා ක්ෂය	(1.2)	
31.03.2018 දින ධාරණ අගය	2.4	
විකුණුම් වටිනාකම	2.6	
විකිණීම මත ලාභය	0.2	

31.03.2018 දිනෙන් අවසන් වර්ෂය සඳහා වන මූල්‍ය ප්‍රකාශන වල සංරචක වලට වන බලපෑම.

ආදායම් ප්‍රකාශනය

1. ක්ෂය වීම් රු.මිලියන 1.2
2. වාහනය විකිණීම මත ලාභය රු.මිලියන 0.2

හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය

3. රු. මිලියන 0.6, ප්‍රත්‍යාගණන සංවිච්චියෙන් අඩු කර රඳවාගත් ඉපයීම් වලට එකතු කරයි. (ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශනයෙහි)

(මුළු ලකුණු 10)

පිළිතුර 06

ඉගෙනුම් වලය: 3.3
පිටු අංක: 32-54 අභිරේක අධ්‍යයන උපකාරකය

(a) තරංග, විපුල් සහ කසුන් හටුල් ව්‍යාපාරය
උපලබ්ධි ගිණුම

	රු. '000		රු. '000
ඉඩම් සහ ගොඩනැගිලි	105,400	කසුන්ට මෝටර් වාහනය ප්‍රාග්ධන ගිණුම	38,000
මෝටර් වාහන	28,000	මුදල් ලැබීම් - ඉඩම් සහ ගොඩනැගිලි	102,000
තොගය	4,560	මුදල් ලැබීම් - තොගය	4,000
වෙළඳ ලැබිය යුතු දෑ	13,600	මුදල් ලැබීම් - වෙළඳ ණයගැතියෝ	13,100
උපලබ්ධි වියදම්	125	ණයගැති ඇපවීම් තරංග	500
නියමිත දිනට පෙර පියවීමේ වියදම්	435		
උපලබ්ධි මත ලාභ - තරංග	2,192		
විපුල්	1,644		
කසුන්	1,644		
	157,600		157,600

(b) හටුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම්

	තරංග	විපුල්	කසුන්		තරංග	විපුල්	කසුන්
	රු. '000	රු. '000	රු. '000		රු. '000	රු. '000	රු. '000
ජංගම ගිණුමෙන් මාරු කළා	-	-	3,140	31.03.2018 දිනට ශේෂය	40,000	30,000	30,000
මෝටර් වාහන අත්පත් කරගැනීම	-	-	38,000	ජංගම ගිණුමෙන් මාරුකළා	16,000	17,000	-
ණයගැති ඇපවීම් තරංග	500	-	-	උපලබ්ධි මත ලාභය	2,192	1,644	1,644
මුදල්	57,692	48,644	-	මුදල්	-	-	9,496
	58,192	48,644	41,140		58,192	48,644	41,140

3 කොටස

පිළිතුර 07

ඉගෙනුම් වලය: 3.2.3, 3.2.5
පිටු අංක: 467-492, 501

(a) (i)

සී/ස Ceytag පොදු සමාගම

2018 මාර්තු 31 න් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය.

	රු.'000	
විකුණුම්	175,690	
විකුණුම් පිරිවැය	(110,805)	පෙරවැඩ 2, 2
දළ ලාභය	64,885	
එකත: වෙනත් ආදායම්	28	
පරිපාලන වියදම් (32,400+4,200+1,825+2,912+3,012)	(44,349)	පෙරවැඩ 3, 5
බෙදාහැරීමේ වියදම් (3,100+2,700)	(5,800)	පෙරවැඩ 5
මූල්‍ය වියදම්	(1,230)	
බදු පෙර ලාභය	13,534	
බදු	(6,660)	පෙරවැඩ 7
වර්ෂය සඳහා ලාභය	6,874	

(ii)

සී/ස Ceytag පොදු සමාගම

2018 මාර්තු 31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශනය

	රු.'000	
ජංගම නොවන වත්කම්.		
දේපල, පිරිසත හා උපකරණ	56,726	
ජංගම වත්කම්.		
තොග	16,895	පෙරවැඩ 1
වෙළඳ ලැබිය යුතු දෑ (4,700-1,200)	3,500	
ඉදිරියට කළ ගෙවීම් (7,300-1,825)	5,475	පෙරවැඩ 5
බැංකුවේ ඇති මුදල්	<u>25,300</u>	
	<u>51,170</u>	
මුළු වත්කම්	<u>107,896</u>	
හිමිකම් සහ වගකීම්		
හිමිකම		
ප්‍රකාශ කළ ප්‍රාග්ධනය	50,000	
රඳවාගත් ඉපැයුම (11,190+6,874)	<u>18,064</u>	
	<u>68,064</u>	
ජංගම නොවන වගකීම්		
නිදහස් කළ හැකි වරණීය කොටස්	20,000	
විලම්භිත ආදායම් (1,400-28)	<u>1,372</u>	
	<u>21,372</u>	
ජංගම වගකීම්		
වෙළඳ ගෙවිය යුතු දෑ	6,400	
ගෙවිය යුතු ආදායම් බදු	6,160	
උපචිත වියදම් (1,700+4,200)	<u>5,900</u>	
මුළු හිමිකම් හා වගකීම්	<u>18,460</u>	
මුළු හිමිකම් හා වගකීම්	<u>107,896</u>	

	රු.'000
පෙරවැඩ 1	
2018 මාර්තු 31 දිනට තොගයෙහි වටිනාකම	17,400
ශුද්ධ උපලබ්ධි අගයට වඩා වැඩි සෙමින් වලනය වන අයිතමයන්ගේ පිරිවැය (800-295)	<u>(505)</u>
	<u>16,895</u>

පෙරවැඩ 2	රු.'000
විකුණුම් පිරිවැය	
ආරම්භක තොගය	12,300
එකත කළා: ගැණුම් (112,400 + 3,000)	115,400
අඩු කළා: අවසාන තොගය	<u>(16,895)</u>
	110,805

පෙරවැඩ 3 - ක්ෂය වීම්	රු.'000
ගොඩනැගිලි (60,250*5%)	3,012
උපකරණ (14,560*20%)	2,912
මෝටර් වාහන (10,800*25%)	<u>2,700</u>
	8,624

පෙරවැඩ 4

ඉදිරිපත් කරන ලද විකුණුම් ඇණවුම ආදායමක් ලෙස හඳුනාගත නොහැකි නමුත් එය විශේෂිත මිලක් යටතේ විශේෂිත ප්‍රමාණයක් සඳහා වේ.

පෙරවැඩ 5 - ගෙවූ කල්බදු කුලය		
	රු.'000	
ගෙවූ වටිනාකම / ප්‍රමාණය	7,300	
අනාගත කාලය සඳහා අදාළ ප්‍රමාණය (7,300/12*9)	<u>(5,475)</u>	
වර්ෂය සඳහා අදාළ ප්‍රමාණය	1,825	පරිපාලන වියදම්

(විකල්පයක් ලෙස 7,300/10*3)

ආපසු ලද මුදල රු. 1,400,000 කල්බදු කාලසීමාව අතර සමානව බෙදිය යුතු අතර ලාභාලාභ ගිණුමට අයකළ යුතුය. අනාගත කාලය සඳහා අදාළවන ප්‍රමාණය විලම්භිත ආදායමක් ලෙස පෙන්නුම්කළ යුතුය. ඒ අනුව:

පෙරවැඩ 6 - අදාළ අගයන්	රු.'000
ප්‍රවර්ධන වර්ෂය සඳහා (1,400/50)	28
අනාගත වර්ෂ සඳහා (1,400 - 28)	<u>1,372</u>
	<u>1,400</u>

	රු.'000
හර. වෙනත් ආදායම්	1,372
බැර. විලම්භිත ආදායම	1,372
පෙරවැඩ 7 - ආදායම් බදු	
ප්‍රවර්ධන වර්ෂය සඳහා ආදායම් බද්ද (22,000*28%)	6,160
පෙර වර්ෂය සඳහා උණ වෙන්කිරීම	<u>500</u>
ආදායම් බද්ද	<u>6,660</u>

(b)

- වෙනත් ආයෝජකයන් සමඟ ඇති ගිවිසුමක හේතුව නිසා, ජන්ද අයිතීන්ගෙන් 50% කට වඩා වැඩි බලයක් තිබීම.
- ව්‍යවස්ථාවෙන් හෝ ගිවිසුමක් යටතේ අස්තිත්වයේ මූල්‍ය සහ මෙහෙයුම් ප්‍රතිපත්තින් පාලනය කිරීමේ බලය පරිපාලනය සතු වීම.
- අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන් බහුතරය පත්කිරීමට හෝ ඉවත්කිරීමට පරිපාලකට බලය තිබීම.
- අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී බහුතර ජන්ද ප්‍රකාශ කිරීමට පරිපාලකට බලය තිබීම.

(මුළු ලකුණු 20)



නිවේදනය

මෙහි ලබාදුන් පිළිතුරු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් (ශ්‍රී ලංකා ව.ග.) පමණක් ලබාදෙන ලද අතර, එම පිළිතුරු ඔබ විසින් එය “එසේම” යන පදනම මත පිළිගත යුතු වේ.

එම පිළිතුරු “ආදර්ශ පිළිතුරු” ලෙස අදහස් නොකරන නමුත් ඒවා බොහෝදුරට **suggested solution** ලෙස දැක්වේ.

පිළිතුරු වලින් ප්‍රධාන අරමුණු දෙකක් ඉටුකෙරේ. ඒවා නම්,

01. විභාග ප්‍රශ්නයකට යෝජිත විසඳුමක් සඳහා සවිස්තරාත්මක නිදසුනක් (උදාහරණයක්) සැපයීම සහ,
02. ශිෂ්‍යයන්ට විෂය පිළිබඳව තොරතුරු පර්යේෂණය කිරීම සඳහා අත්වැලක් සැපයීම සහ විෂය පිළිබඳව ඔවුන්ගේ අවබෝධය සහ අගය වර්ධනය කිරීම.

මෙම යෝජිත විසඳුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (ශ්‍රී ලංකා ව.ග.) කිසිදු ප්‍රතිඥාභාරයක් ලබා නොදෙන නිසා ඒ සම්බන්ධව කිසිදු අගතියකට පත්වීමක් පිළිබඳව මැසිවිල්ලක් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට (ශ්‍රී ලංකා ව.ග.) එරෙහිව ඉදිරිපත් කිරීමට ඔබ හට හේතුවක් නොමැත. ඒ කෙසේ වෙතත් ඔබ විසින් යම් නඩුකරයක්, වන්දි ඉල්ලීමක්, පෙන්සමක්, තර්ජනය කිරීමක් හෝ බලවත් ඉල්ලීමක් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට (ශ්‍රී ලංකා ව.ග.) එරෙහිව ගොනුකරනු ලැබ එයින් සැලකිය යුතු අන්දමේ ජයග්‍රහණයක් ලබා නොගතහොත් ඔබ විසින් එම නඩුකරයට අදාළ සම්පූර්ණ නෛතික ගාස්තු සහ වියදම් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට (ශ්‍රී ලංකා ව.ග.) ගෙවිය යුතු වේ. එනමින් මෙම අයිතිවාසිකම හෝ මෙහි විස්තර කෙරෙන හෝ ශ්‍රී ලංකාවේ නීතීන් යටතේ හිමි වෙනත් අයිතිවාසිකම් බලාත්මක කරවා ගැනීම සඳහා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට (ශ්‍රී ලංකා ව.ග.) නෛතික ක්‍රියාමාර්ගයකට යොමුවීමට සිදුවුවහොත්, ඊට අදාළ නෛතික ගාස්තු සහ වියදම්ද ඔබ විසින් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට (ශ්‍රී ලංකා ව.ග.) ගෙවිය යුතුවේ.

² 2013 ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (ශ්‍රී ලංකා ව.ග.) මගිනි.
 සියළුම හිමිකම් ඇවිරිණි.

මෙම ලේඛණයේ කිසිම සටහනක් ප්‍රතිඋත්පාදනය කිරීම, කුමන හෝ ආකාරයකින් හෝ ක්‍රමයකින් එනම්, ඉලෙක්ට්‍රොනික, යාන්ත්‍රික, ඡායා පිටපත් කිරීම, වාර්තාගත කිරීම හෝ වෙනත් ක්‍රමයකින් සම්ප්‍රේෂණය කිරීම ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ (ශ්‍රී ලංකා ව.ග.) පූර්ව ලිඛිත අවසරයකින් තොරව සිදු නොකළ යුතුය.